

සවුදි අරමුදලින් මාර්ග ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 2024

සවුදි අරමුදලින් මාර්ග ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා සලකන මාගේ අදහස් හා නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුම අනුව, එවකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, වර්තමානයේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මාර්ග කොටස් 06 ක කි.මී. 131.50 ක් ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ. ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 10,628 කට සමාන වූ එ.ජ.ඩො. මිලියන 81.75 ක් වූ අතර ඉන් රු. මිලියන 7,800 කට සමාන වූ එ.ජ.ඩො. මිලියන 60 ක් සැපයීම සඳහා සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල සමඟ එකඟ වී තිබුණි. ඉතිරි මුදල රු.මිලියන 2,828 ක් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යනය කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ කටයුතු 2013 ජුනි 03 දින ආරම්භ කරන ලද අතර, 2020 අගෝස්තු 05 දින වනවිට නිම කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය අවසන් කරන දිනය 2027 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 වගන්තියේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන

කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.

- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරන ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ජර්කාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

	ගිණුම්කරණ අඩුපාඩු	වටිනාකම රු.මිලියන	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	ණය සඳහා ගෙවන ලද සමුච්චිත පොලිය ව්‍යාපෘති මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනවල විදේශ ණය ශේෂය සහ කෙරීගෙන යන වැඩ එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	1,127.03	2024.03.27 දිනැති රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 4/2024 හි දක්වා ඇති උපදෙස් වලට අනුකූලව රු. 1,127.03 ක ණය ගැනීමේ පිරිවැය ගිණුම්ගත කර නොමැත. කෙසේ වෙතත්, මෙම කරුණ 2024 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 09 යටතේ හෙළිදරව් කර ඇත.	අදාළ තොරතුරු භාණ්ඩාගාරයෙන් ලබා ගත යුතු අතර පොලී ගාස්තු ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව ගිණුම්ගත කළ යුතුය.
(ආ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 05 හි 43(අ) ඡේදයට අනුව, එක් එක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සඳහන් වන්නම් සහ වගකීම්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ අවසාන විදේශ විනිමය අනුපාතයට පරිවර්තනය කළ යුතුය. කෙසේ වෙතත්, ඉහත අවශ්‍යතාවයට අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් ව්‍යාපෘතියේ විදේශ	-	2024.02.22 දිනැති රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 3/2024 හි දක්වා ඇති උපදෙස් වලට අනුකූලව 2024 වර්ෂය සඳහා විදේශ ණය සඳහා විනිමය ගැලපීම සිදු කර නොමැත. කෙසේ වෙතත්, මෙම කරුණ 2024 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල සටහන අංක 09 යටතේ හෙළිදරව් කර ඇත.	ගණකාධිකාරීවරයා අදාළ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වීම සහතික විය යුතුය.

ණයට අදාළ විනිමය
අනුපාත ගැලපීම ව්‍යාපෘතිය
විසින් සිදුකර හෝ
හෙළිදරව් කර නොතිබුණි.

(ඇ)	ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙවීම් සහ වන්දි ගෙවීම් සඳහා වූ ප්‍රමාද පොලී පිළිවෙලින් රු. මිලියන 228.19 ක් සහ රු. මිලියන 102.87 ක් වූ අතර ඒවා මූල්‍ය ප්‍රකාශනවල වෙන් වශයෙන් ඉදිරිපත් කර නොතිබුණි.	331.06	මෙම අගයන් මූල්‍ය ප්‍රකාශනවල අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ තවදුරටත් වර්ගීකරණය කර ඇත.	ගණකාධිකාරීවරයා අදාළ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වීම සහතික විය යුතුය.
(ඈ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 08 හි 100 ඡේදයට අනුව, වගකීම් පියවීම සම්බන්ධයෙන් මුදල් පිටතට ගලා යාමේ හැකියාව දුරස්ථ නොවේනම්, ආයතනය විසින් වාර්තාකරණ දිනයේදී පැවති එක් එක් අසම්භාව්‍ය වගකීම් පන්තිය සඳහා අසම්භාව්‍ය වගකීම්වල ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක් හෙළි කළ යුතුය. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ ඉතිරි ඉඩම් කැබලි 1054 සඳහා ගෙවිය යුතු වන්දි සම්බන්ධයෙන් ව්‍යාපෘතිය කිසිදු හෙළිදරව්වක් සිදුකර නොතිබුණි.	-	මෙම බැඳීම් සඳහා ගෙවීම් කිරීම දුරස්ථ බව සලකනු ලබන බැවින්, මෙය මූල්‍ය ප්‍රකාශනවල අවිනිශ්චිත වගකීමක් ලෙස හෙළිදරව් කර නොමැත.	ගණකාධිකාරීවරයා අදාළ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වීම සහතික විය යුතුය.

2.2 නීති, රීති සහ රෙගුලාසිවලට අනුකූල නොවීම

	නීති, රීති සහ රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	2019 මාර්තු 15 දිනැති කළමනාකරණ සේවා වක්‍රලේඛ අංක 01/2019 හි 9.3 උප වගන්තිය	ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව අවම වශයෙන් මාස දෙකකට වරක්වත් රැස්විය යුතුය. කෙසේ වෙතත්, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ මෙහෙයුම් කමිටු රැස්වීම් දෙකක් පමණක් පවත්වා තිබුණි.	කළමනාකරණ වක්‍රලේඛයට අනුව ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම් සංවිධානය කර නොමැත.	වක්‍රලේඛ උපදෙස් අනුගමනය කළ යුතුය.
(ආ)	2019 ජනවාරි 12 දිනැති කළමනාකරණ විගණන වක්‍රලේඛ අංක ඩීඑම්ඒ/01/2019	ව්‍යාපෘති අභ්‍යන්තර විගණන සමාලෝචන කමිටුවක් ස්ථාපිත කළ යුතු අතර වාර්ෂිකව අවම වශයෙන් රැස්වීම් 04 ක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය සඳහා කිසිදු ව්‍යාපෘති අභ්‍යන්තර විගණන සමාලෝචන කමිටු රැස්වීමක් පවත්වා නොතිබුණි.	අභ්‍යන්තර විගණකවරයෙකු නොමැති වීම හේතුවෙන් අභ්‍යන්තර විගණන සමාලෝචන කමිටු රැස්වීම පවත්වා නොමැත.	වක්‍රලේඛ උපදෙස් අනුගමනය කළ යුතුය.

3. භෞතික කාර්යසාධනය

3.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

සංරචකය	ක්‍රියාකාරකම	2024 දෙසැම්බර් 31 දිනට		විගණන නිරීක්ෂණය	ප්‍රමාදය සඳහා හේතු
		අපේක්ෂිත භෞතික කාර්යසාධනය කැබලි	ලභාකරගත් කාර්යසාධනය කැබලි		
ඉඩම් අත්පත් කර ගැනීම්	මා.සං.අධි. ට අයිතිය පැවරීම	1411	40	ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 (අ) වගන්තිය යටතේ ව්‍යාපෘතිය විසින් ඉඩම් කැබලි 1,411 ක් අත්පත් කරගෙන තිබුණු අතර, 2024 දෙසැම්බර් 31 දිනට කැබලි 357 ක් සඳහා මුළු වන්දි මුදල ලෙස රු. මිලියන 228.13 ක් සහ කැබලි 296 ක් සඳහා ප්‍රමාද පොලී ලෙස රු. මිලියන 97.03 ක් ගෙවා තිබුණි. තවද, පනතේ 17 වගන්තිය යටතේ ඉතිරි ඉඩම් කැබලි සඳහා තක්සේරු ක්‍රියාවලිය සමාලෝචිත වර්ෂය අවසන් වන තෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින්, සමාලෝචනයට භාජනය වන වර්ෂය අවසන් වන විට ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 44 වගන්තියට අනුව ව්‍යාපෘති කළමනාකරණ ඒකකයට ඉඩම් කැබලි 40 ක් පමණක් අත්පත් කර ගැනීමට හැකි වී තිබුණි.	දුර්වල අධීක්ෂණය හේතුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ප්‍රමාද වීම.
කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම		එකඟ වේ. 44 වගන්තිය යටතේ ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ. සිහිකැඳවීම් කිහිපයක් සිදුකර තිබියදීත්, ලියාපදිංචි කිරීමේ ප්‍රගතිය අවම මට්ටමක පවතී.			
විගණකගේ නිර්දේශය		ව්‍යාපෘතිය මගින් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලීන්, ඉඩම් අත්පත් කර ගැනීමේ සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක වන බවට සහතික විය යුතුය.			

3.2 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) ඔරුගොඩවත්ත-අම්බතලේ මාර්ගයේ අංක 6/1 පාලම පුළුල් කිරීම සහ ඔරුගොඩවත්ත-අම්බතලේ මාර්ගයේ අංක 4/3 පාලම පුළුල් කිරීම 2022 මාර්තු 08 දින අවසන් කර ව්‍යාපෘතිය විසින් පවරා ගනු ලැබුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන තෙක් මා.සං.අධි. (සේවායෝජක) වෙත භාර දී නොතිබුණි.	එකඟවේ. පාලම භාර දීමට කටයුතු යොදා ඇත.	ව්‍යාපෘති වත්කම් එලදායී ලෙස භාවිතා කළ යුතුය.
(ආ) කොන්ත්‍රාත් පොදු කොන්දේසි 14.7 උප වගන්තියට අනුව, ඉංජිනේරුවරයාට ලියකියවිලි ලැබුණු පසු දින 56 ක් ඇතුළත සේවායෝජක විසින් එක් එක් අතුරු ගෙවීම් සහතිකයේ සහතික කර ඇති මුදල ගෙවිය යුතුය අතර ගෙවීමේ කිසියම් ප්‍රමාදයක් සිදුවුවහොත්, කොන්ත්‍රාත් පොදු කොන්දේසි 14.8 උප වගන්තියට අනුව, ප්‍රමාද කාලය තුළ නොගෙවූ මුදල මත මාසිකව ගැලපූ මූල්‍ය ගාස්තු ලබා ගැනීමට කොන්ත්‍රාත්කරුට හිමිකම් ඇත. කෙසේ වෙතත්, සමාලෝචනයට භාජනය වන වර්ෂය තුළ (2024.03.11 සහ 2024.06.29) ව්‍යාපෘතිය විසින් RDA/MFAP/ICB/SFD-2/02A සහ RDA/MFAP/ICB/SFD-2/03 පැකේජ මත කොන්ත්‍රාත්කරුවන්ට රු. මිලියන 67.78 ක මුදලක් ගෙවා ඇති අතර කොන්ත්‍රාත්කරුට ගෙවීම දින 70 සිට 570 දක්වා ප්‍රමාදවී තිබුණි. පසුගිය වර්ෂයේ විගණන වාර්තාවලින් ඉහත කරුණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබුවද, පෙර වර්ෂයේ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් තොරව ගෙවීම් සිදු කර තිබුණු බව නිරීක්ෂණය විය.	විගණන වාර්තාවේ සඳහන් පරිදි, පොලියෙන් සැලකිය යුතු කොටසක් ණය නියෝජිතායතනයේ මුදල් මුදාහැරීමේ ප්‍රමාදය නිසා සිදු විය. RDA/MFAP/ICB/SFD-2/02A පැකේජය සඳහා, පසුව එළඹෙන ලද ගිවිසුම අනුමත කිරීමේ ප්‍රමාදයන් හා ණය නියෝජිතායතනය අරමුදල් මුදාහැරීමේ ප්‍රමාදය හේතුවෙන් රු. 38,665,957.46 ක් ගෙවා ඇත. කෙසේ වෙතත්, වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබේ.	ප්‍රමාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර රජයට සිදු වූ පාඩු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XLV111 පරිච්ඡේදයේ 29 වගන්තිය ප්‍රකාරව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ) කොන්ත්‍රාත් පොදු කොන්දේසි 10.1 උප වගන්තියට අනුව, කොන්ත්‍රාත් ගිවිසුමට අනුකූලව වැඩ අවසන් වූ පසු සේවායෝජකයා විසින් වැඩ භාර ගත යුතුය. කෙසේ වෙතත්, ඒ 009 මහනුවර-යාපනය මාර්ග කොටස කටුගස්තොට සිට අලවතුගොඩ දක්වා (4+600 km-	විගණන වාර්තාවේ සඳහන් මාර්ග තුන 2014 අග භාගයේදී නිම කරන ලද අතර විධිමත් ක්‍රමවේදය යටතේ අදාළ මා.සං.අධි.	එලදායී ලේඛණගත කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය.

15+570 km), බී 541 තම්පලාගමම් - කින්නියා මාර්ග යේ විධායක ඉංජිනේරු කොටස තම්පලාගමම් සිට සුරංගල් හන්දිය දක්වා සහ ඒ කාර්යාලය වෙත භාරදී ඇත. 001 කොළඹ-මහනුවර මාර්ග කොටස පැලියගොඩ සිට අදාළ නඩත්තු කටයුතු කිරීමත්ගොඩ දක්වා (5+860 km-13+100 km) මාර්ග සංවර්ධන අධිකාරිය භාරගැනීම් පිළිබඳ ලේඛනගත සාක්ෂි විගණනයට විසින් සිදු කරනු ලැබේ. ඉදිරිපත් කර නොතිබුණි.

3.3 උන උපයෝජිත සම්පත්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) 2013 ජුනි මස සිට ආරම්භ වන වසර දහයකට වැඩි ව්‍යාපෘති කාලය සඳහා සමස්ත ප්‍රතිපාදනය වූ සෞදි රියාල් මිලියන 225 කට සමාන රු. මිලියන 10,628.00 කින් 2024 දෙසැම්බර් 31 වන විට ණය මුදලින් සෞදි රියාල් මිලියන 219.68 කට සමාන රු. මිලියන 8,339.39 ක් සහ දේශීය අරමුදල්වලින් රු. මිලියන 748.70 ක් පමණක් ව්‍යාපෘතිය භාවිතා කර තිබුණි. ව්‍යාපෘතියේ මූලික අවසන් දිනය 2016 දෙසැම්බර් 31 වුවද, 2024 දෙසැම්බර් 31 වන විටත් සෞදි රියාල් මිලියන 5.32 ක් භාවිතයට නොගෙන තිබූ බව නිරීක්ෂණය විය.	එම මාර්ගයේම අංක 4/1 පාලම ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය විය. පාලම අංක 4/1 ප්‍රතිසංස්කරණය සඳහා ලංසු කැඳවන ලදී. කෙසේ වෙතත්, ප්‍රදාන තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම ප්‍රමාද විය. මේ අතරතුර, පවතින ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප ඉවත් කිරීම හේතුවෙන් වැඩ විෂය පථය සංශෝධනය කරන ලදී.	ව්‍යාපෘතිය නිසි ක්‍රියාකාරී සැලැස්මක් සහ අයවැයක් සකස් කළයුතු අතර වගකීම් ඒ අනුව නියම කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල රු. මිලියන 241.79 ක් වූ අතර එයින් සමාලෝචිත වර්ෂය තුළ ව්‍යාපෘතිය භාවිතා කර තිබුණේ රු. මිලියන 189.06 ක් පමණි. එබැවින්, 2024 දෙසැම්බර් 31 දින වන විට රු. මිලියන 52.73 ක් හෙවත් සියයට 21.8 ක ඉතිරියක් තිබුණි. අයවැයගත ප්‍රතිපාදන ව්‍යාපෘති අධීක්ෂණ ඒකකය විසින් එලදායී ලෙස භාවිතා කර නොමැති බව නිරීක්ෂණය විය.	ලබා දී ඇති ප්‍රතිපාදනය වූ රු. මිලියන 241.79 කින් වැය කර ඇති මුදල රු. මිලියන 189.06 ක් විය. ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ අංක 4/1 පාලමේ ප්‍රසම්පාදන ප්‍රමාදය හේතුවෙන් වැඩ ආරම්භ නොකිරීම නිසා ඉතිරියක් පවතී.	ව්‍යාපෘතිය නිසි ක්‍රියාකාරී සැලැස්මක් සහ අයවැයක් සකස් කළයුතු අතර වගකීම් ඒ අනුව නියම කළ යුතුය.

3.4 ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සත්‍යාපන කටයුතු සඳහා වර්ෂයට සම්බන්ධයෙන් ව්‍යාපෘතිය නිසි දත්ත අදාලව ඉල්ලා සිටි සියලුම සමුදායක් පවත්වා ගෙන ගොස් නොමැති තොරතුරු සහ සමුච්චිත ප්‍රමාණයන් බව නිරීක්ෂණය වූ අතර එබැවින්, ඉඩම් ඇතුළුව සාරාංශගත දත්ත වගුව ප්‍රමාණය, වන්දි ගෙවිය යුතු ඉඩම් කැබලි සහ ව්‍යාපෘතිය විසින් විගණනයට ලබාදී වන්දි මුදල, අත්පත් කර ගත යුතු ඉඩම් ඇත. කැබලි, ප්‍රමාද පොලී ගෙවිය යුතු ඉඩම් කැබලි සහ ප්‍රමාද පොලිය විගණනයේදී සත්‍යාපනය කළ නොහැකි විය.		ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සියලු විස්තර සම්බන්ධයෙන් නිසි දත්ත සමුදායක් පවත්වා ගැනීමට පියවර ගත යුතු අතර 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38(1)(සී) වගන්තියේ විධිවිධානවලට අනුකූලව සිදු කරන ලද සමාලෝචනයේදී ලිඛිත උපදෙස් නිකුත් කළ යුතුය.

3.5 සේවක කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු 16 දිනැති අංක DMS/7777/MFAP ලිපියට අනුව, 2024 දෙසැම්බර් 31 දක්වා විවිධ විදේශ ආධාර ව්‍යාපෘති සඳහා අනුමත සේවක සංඛ්‍යාව තනතුරු 26 ක් විය. කෙසේ වෙතත්, අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු බඳවාගෙන තිබුණු බව නිරීක්ෂණය විය. තවද, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව පරිපාලන නිලධාරියෙකු, ලඝුලේඛකයින්/යතුරුලේඛකයින් දෙදෙනෙකු, කාර්යාල සහායකයෙකු සහ කාර්යාල කම්කරුවරයෙකු බඳවාගෙන තිබුණි.	කළමනාකරණ දෙපාර්තමේන්තු ලිපි DMS/7777/MFAP 2025.03.06 දින අතිරේක තනතුරු 06 ක් අනුමත කරන ලදී.	සේවා අතිරේක කාර්ය මණ්ඩලය අංක බඳවා ගැනීමට පෙර මගින් අනුමැතිය ලබා ගත යුතුය.